

කොළඹ මහජන පුස්තකාලය - ලමා අංශය
පොතු න්‍රාලකම් කොමුම්පු - සිරුවර් පක්‍රිති

PUBLIC LIBRARY - CHILDREN'S SECTION
MEMBERSHIP ON BEHALF OF CHILDREN

Office Use Only

සාමාජික අංශය / ඉංජ්‍යාපිනර් නම / Membership No.

රිසිට පත් අංශය / පර්‍රතුස් සිට්ටු ඩීලක්කම් / Receipt No.

අවසාන වත දිනය / මුද්‍රිතුත් තික්ති / Date of Expiry

මෙහි පහත අත්සන් කරන මල, කොළඹ නාගරික සීමාව තුළ පදිංචිරුවකු/රකියාව කරන්නෙකු ඉගෙන ගන්නා වූ ශිෂ්‍යයකු වන හෙයින්, මහජන පුස්තකාලයේ ලමා අංශයෙන් මගේ ප්‍රතා / දියණිය වෙනුවෙන්, පොත් රැගෙන යාම සඳහා අදාළ සාමාජිකත්වයක් දෙන මෙන් ඉල්ලා සිටිමි. පුස්තකාලයිය ව්‍යවස්ථා හා රෙගුලාසි පිළිපෑදීමට මම එකඟ වෙමි.

I, the undersigned being a resident Scholar/Worker within the City of Colombo, hereby apply to the Public Library for a membership to enable me to borrow books from the Children's Lending Library, On behalf of my son / daughter, in accordance with the Rules and Regulations to which I agree to confirm.

නාන්, කොමුම්පු න්‍රාලකම් තිරු ප්‍රතිච්ඡල් වෙත ප්‍රතිච්ඡල් නාගරික සීමාව තුළ පදිංචිරුවකු/රකියාව කරන්නෙකු ඉගෙන ගන්නා වූ ශිෂ්‍යයකු වන හෙයින්, මහජන පුස්තකාලයේ ලමා අංශයෙන් මගේ ප්‍රතා / දියණිය වෙනුවෙන්, පොත් රැගෙන යාම සඳහා අදාළ සාමාජිකත්වයක් දෙන මෙන් ඉල්ලා සිටිමි. පුස්තකාලයිය ව්‍යවස්ථා හා රෙගුලාසි පිළිපෑදීමට මම එකඟ වෙමි.

1. සම්පූර්ණ නම / මුළු පෙයර් / Full Name

.....

2. ලිපිනය / මුක්‍රතා / Address.....

.....

3. දුරකථන අංශය / තොළෙපොසි ඩීලක්කම් / Telephone No

.....

4. විද්‍යුත් ලිපිනය / මින්නාන්සල් මුක්‍රතා / E-mail

Address

5. දරුවාගේ නම / ක්‍රියාත්මක පෙයර් /Name of Child.....

.....

අනුලත් විමේ ගාස්තු / ඉට්පිරොචික්කම් කට්ටණාම් / Entrance fee

- නගර සීමාව තුළ / න්‍රාලකම් / City Limits - රුපා / Rupees : 50.00
- නගර සීමාවෙන් පිටත / න්‍රාලකම් / Out of City Limits - රුපා / Rupees : 500.00
- වයස සීමාව / බයතු ගාස්තු / Age Limit – 3 -5

ඇපවිම / ඔත්තරවාත්‍ය / Guarantee

කොළඹ නගරය තුළ මාසික කුළීය රු. 500.00 කට නො අඩු ගෙයක අයිතිකරු වත / ගෘහ මූලිකයකු වන මෙහි පහත අත්සන් කරන මෙහි අනෙක් පැත්තේ නම සඳහන් බාහිර පායකයා විසින් නැති කරනු ලබන්නා වූ හෝ හානි සිදු කරනු ලබන වූ යම් පොතක් වෙයි නම්, එහි වට්නාකම ඔහු/අය විසින් වෙවනු ඇතැයිද, ව්‍යවස්ථා හා රෙගලාසි අනුව ඔහුට ගෙවීමට සිදු වන සියලුම දිඛ ඔහු/අය විසින් වෙවනු ඇතැයිද වග බලා ගැනීමට මෙයින් පොරොන්දු වෙමි.

කොමුම්පු මානකරීල් බත්තිවාණරුම්, මාතම් 500.00 රුපායක් ක්‍රියාත්මක බාහිර පායකයා විසින් නැති කරනු ලබන්නා වූ හෝ හානි සිදු කරනු ලබන වූ යම් පොතක් වෙයි නම්, එහි වට්නාකම ඔහු/අය විසින් වෙවනු ඇතැයිද, ව්‍යවස්ථා හා රෙගලාසි අනුව ඔහුට ගෙවීමට සිදු වන සියලුම දිඛ ඔහු/අය විසින් වෙවනු ඇතැයිද වග බලා ගැනීමට මෙයින් පොරොන්දු වෙමි.

I, the undersigned being the Chief Occupant owning/ occupying a house in the City of Colombo the rent of which is not less than Rs. 500.00 a month, hereby undertake to see that the borrower named overleaf repays the value of any book which shall be lost or damaged by him/her and that he/she pays all fines incurred by him/her under the Rules and Regulations.

.....
දිනය / නිකති / Date

.....
අත්සන / තෙකයෝප්පම් / Signature

1. සම්පූර්ණ නම / මුදුෂ්ප පෙයර් / Full Name
2. ලිපිනය / මුකවරී / Address.....
3. දුරකථන අංකය / තොලෙපොසි පිළිකළම් / Telephone No
4. විද්‍යාත් නිපිනය / මින්නක්සල් මුකවරී / E-mail _____

තම ඇපවිම අස්කර ගැනීමට ඇපකරුට වුවමනා නම්, ඔහු ඒ බව ප්‍රස්තකාලයාධිපති ලියවිල්ලකින් දැනුම දිය යුතුය. එවිට එම ඇපකරු කිසීම බැරකමකට අසු නොවී තිබේ නම්, ප්‍රස්තකාලයාධිපති ඔහු ඇපවිමෙන් නිදහස් කරනු ඇත.

ඉත්තරවාත්‍ය තන් ඉත්තරවාතත්තිනෙන බාපස් පෙරහවිරුම්පින් නාලක මෙවතිකාරීක්කා උගුත්තු මූලම අරිචික්කවුම ඉත්තරවාණර් එත්තකෙය ක්‍රම්‍රත්තිර්ණුම පාත්තිරම්‍රවරාකිල් ඉත්තරවාත්‍ය ඉත්තරවාතත්තිනීන් විශ්වාසික්කප්පාවාර්.

If the guarantor wishes to withdraw his guarantee he should give notice of it in writing to the Librarian who will release him from the guarantee if the guarantor has not incurred any liability.